

2018.06.25 වන දින පෙ.ව. 11.30ට පමණ සීමාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ :

- 1. ගරුකාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය
- 3. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනිද සමරවීර මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 7. ගරුකාරක සභික - එස්.වන්ද්‍රකුමාර් මැතිතුමා
- 8. ගරු කාරක සභික - ඊ.ඒ. ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය
- 9. ගරු කාරක සභික - ඥාණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා
- 10. ගරු කාරක සභික - දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය

සභභාගී නොවූ :

- 1. ගරුකාරක සභික - එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා

සභභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ. වන්දන පද්මසිරි මහතා
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 7. කාර්යභාර නිලධාරී - කහභේන - ජී. වමරි පත්මලතා මිය
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය
- 9. සංවර්ධන නිලධාරී - ඩී.ඒ. ඉෂානි කමලිකා මිය
- 10. පුස්තකාල සහායක - කහභේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 11. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය
- 12. පුස්තකාල කමිකරු - කේ.ඩී. ශාන්තිකා සිරිවර්ධන මිය

හයවන සභා වාරයේ තුන්වන නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභාසභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

01. ලිපි ලේඛණ සලකා බැලීම.

1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා විසින් 2018.06.18 දිනැතිව මහින් මාවල්ගම පූර්ව ළමාවිය මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලේ අඩුපාඩු සම්බන්ධව ඉදිරිපත් කර තිබූ ලිපිය සලකා බැලූ කාරක සභාව එම අඩුපාඩු සම්බන්ධව තාක්ෂණ නිලධාරී මහින් දළ ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය කරන ලදී.
2. පාදුක්ක, මාවතගම, රිටිගහහේන සිංහ යොවුන් ක්‍රීඩා සමාජය විසින් මාවතගම රිටිගහහේන වෙන්දේසිවත්ත 521 ප්ලාන් හිමි ඉඩම් කොටස්වල ගරීර සුවතා සඳහා වෙන්කර ඇති ප්‍රාදේශීය සභාව සතු භූමිය දැනට වොලිබෝල් ක්‍රීඩා පිටියක් ලෙස භාවිතා කරන බවත් ඒ සඳහා අසල්වැසියන් විසින් බාධා පමුණුවන බැවින් අදාල භූමිය නිරවුල් කරදෙන ලෙස ඉල්ලා 2018.06.21 දින ඉදිරිපත් කර තිබූ ලිපිය සලකා බැලූ කාරක සභාව, අදාල භූමිය වොලිබෝල් ක්‍රීඩා පිටියක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වෙන්දේසි ඉඩම්කට්ටි හිමියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක් ඉදිරි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස දැන්වීමට තීරණය කරන ලදී.
3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය විසින් 2018.06.20 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවතින වතු ආශ්‍රිත ළමා සුරැකුම් මධ්‍යස්ථානවල තිබෙන අඩුපාඩු සොයා බැලීමත් එම මධ්‍යස්ථානවලට අවශ්‍ය උපකරණ ලබාදීම සම්බන්ධව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථාන භාර අදාල ආයතනයන් දැනුවත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. සීතාවක ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයේ 2018 වර්ෂයේ පුස්තකාල උපදේශක සභාව සඳහා පත්කරගන්නා ලද සාමාජික නාමලේඛණය නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ දැනගැනීම සඳහා හංවැල්ල පුස්තකාලයාධිපතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.
 - i. උපදේශක කාරක සභාවේ අනුශාසක - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍ය රුවන්පුර ධම්මාලංකාර හිමි
 - ii. උපදේශක කාරක සභාවේ සභාපති - සීතාවක ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ජයන්ත රෝහණ මැතිතුමා

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ ගරු මන්ත්‍රීවරුන්

 - iii. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. විමල් ප්‍රසන්න මැතිතුමා
 - iv. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
 - v. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
 - vi. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. ඒ. මේරි මාග්‍රට් මැතිතුමිය
 - vii. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය
 - viii. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා

- ix. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ජ්‍යෙෂ්ඨ මැතිතුමා
- x. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා
- xi. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- xii. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඥාණ ප්‍රකාසම් ග්‍රන්ඨසේ මැතිතුමා
- xiii. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය
- xiv. උපදේශක කාරක සභාවේ කැඳවුම්කරු - සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.ඒ. වන්දන පද්මසිරි මහතා
- xv. උපදේශක කාරක සභාවේ ලේකම් - සීතාවක ප්‍රාදේශීය සභා ප්‍රධාන පුස්තකාලයේ පුස්තකාලයාධිපති එස්. එම්. රංජනී මිය
- xvi. ප්‍රජා සංවර්ධන නිලධාරී - ෂර්මිලා දුෂානි මිය
- xvii. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය - ඩී.එම්.එස්.කේ. දිසානායක මිය
- xviii. විශ්‍රාමික විදුහල්පති - ජේ.එච්. ධර්මසේන බණ්ඩාර මයා
- xix. විශ්‍රාමික විදුහල්පති - ඩබ්.ඒ. වන්දුසේන මයා
- xx. පහල හංවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ සංගීතාචාර්ය - කමල්සිරි හේවාචසම් මයා
- xxi. කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානයේ සංගීතාචාර්ය - ප්‍රියන්ත නන්දසිරි මයා
- xxii. හෝමාගම අධ්‍යාපන කලාපයේ සමාජීය විද්‍යා ගුරු උපදේශක - හර්බි කහඳවල මයා
- xxiii. විශ්‍රාමික පාඨශාලාචාරිනී, ප්‍රවීන ගත්කතුවර - පද්මී සෙනෙහෙලතා පින්දෙණිය මිය
- xxiv. විශ්‍රාමික පාඨශාලාචාරිනී - පුෂ්පා මුණසිංහ මිය
- xxv. විශ්‍රාමික පාඨශාලාචාර්ය - පී. අත්තනායක මයා

5. සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල සඳහා පහත සඳහන් කර්තෘවරුන් විසින් යොමු කරන ලද පොත් ඉදිරියෙන් දක්වා ඇති වටිනාකම් යටතේ පිටපත් 4 බැගින් පුස්තකාල හතර සඳහා මිලදී ගැනීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

පොත් නම	කර්තෘගේ නම	වටිනාකම රු.
i. තිසරණ ගුණ භාවනා	} ඩී. නන්ද පෙරේරා	230.00
ii. ජාතක කතා කවියෙන්		250.00
iii. නිවන්මඟට පහසුවන්න උපදානෙ අතහරින්න		200.00
iv. තංගිලා	} එච්.එල්. එම්. නිසාර	220.00
v. සෙල්ලක්කෝලි සේරා		250.00
vi. පිනෙමිත්ඨ මාන්		250.00
vii. කෝදුමයික්කනි		400.00
viii. පුවිදලුම් පුනිදමුම්		350.00

6. සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය සඳහා ලෝක බැංකුවේ හා ඕස්ට්‍රේලියානු රජයේ ආධාර මගින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විවෘත විශ්වවිද්‍යාලයේ තාක්ෂණික දායකත්වය ඇතිව නොමිලේ ලැබුණු කොහා මෘදුකාංගය මගින් පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කර අංග සම්පූර්ණ පුස්තකාල ගොඩනැගිල්ලක් සීතාවක බල ප්‍රදේශයට තිබෙන බවට ප්‍රදේශයේ පාසල් රාජ්‍ය ආයතන හා ජනතාව දැනුවත් කිරීමටත් සීතාවකපුර යුගය සම්බන්ධව නිරීක්ෂණ මැදිරියක් පවත්වාගෙන යාමට කටයුතු සලසා එම අවස්ථාව උත්සවාකාරයෙන් විවෘත කිරීම සුදුසු බව සඳහන් කරමින් 2018.06.14 දින හංවැල්ල පිලිප් ගුණවර්ධන මහජන පුස්තකාලයේ පැවැත්වූ කලානී ගංගා පාඨක සමාජය මහා සභා වාර්තාව නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

7. කළුඅග්ගල නගරයේ සීතාවක ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති සාප්පු සංකීර්ණයේ බිම්මහල කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අපවිත්‍රව පවතින හෙයින් මෙම ස්ථානයේ විවිධ විෂමාවාරී ක්‍රියාවන් සඳහා උපයෝගී කරගන්නා බැවින් මෙම ප්‍රදේශයේ ජනතාවට මූලික අවශ්‍යතාවයක්ව පවතින වැසිකිළි පද්ධතියක් එම ස්ථානයේ සකස් කරදෙන ලෙස ඉල්ලීමක් කරමින් 2018.06.01 දිනැතිව හංවැල්ල, කළුඅග්ගල, ඇගල පාර, අංක 96 හි පදිංචි ග්‍රීන් ශේඛ් ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනය සහ ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසල් හි අධ්‍යක්ෂ ඩී.ආර්.එස්.ඩබ්. පොල්ගම්පල මහතා විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

02. සාකච්ඡා සටහන්

1. සීතාවක ප්‍රාදේශීය සභා සතු පෙරපාසල් වර්ෂ අවසානයේ පවත්වනු ලබන විවිධ ප්‍රසංගය විධිමත් පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් පෙර පාසල් ගුරු භවතුන් සමඟ සාකච්ඡා කළ යුතු බවට අදහස් ප්‍රකාශ කරන ලදී.